

විගණන කාන්ඩ් (SLAuS 500)

AAT අදියර III
FCA - මූල්‍ය පාලනයන් හා විගණනය

ජීවනීත පෙරේරා
B.Sc. (Accountancy) Sp., ACA, Reading for MBA (Cardiff Metropolitan-UK)



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917


විගණන සාක්ෂි . (S.L.Au.S -500)

- 1) හැඳින්වීම
- 2) විගණන සාක්ෂි යනු
- 3) ක්‍රම
- 4) විශ්වාසනීයත්වය
- 5) ප්‍රමාණවත්භාවය හා යෝග්‍යතාවය තීරණය කිරීමේදී සලකා බලන සාධක
- 6) ක්‍රියාපටිපාටි
- 7) අතිරේක කරුණු

හැඳින්වීම

විගණන මතය පදනම් කිරීම සඳහා සාධාරණ විනිශ්චයන්ට එළඹීමට අවශ්‍ය වන විගණන සාක්ෂි ප්‍රමාණයක් විගණක රැස්කර ගත යුතු වේ.

“විගණන මතය පදනම් කෙරෙන නිගමනයන් කරා එළඹීම සඳහා විගණක ලබාගන්නා වූ / රැස්කර ගන්නා වූ තොරතුරු විගණන සාක්ෂි ලෙස හඳුන්වයි.”



ප්‍රමාණවත් වීම

රැස්කර ගන්නා විගණන සාක්ෂිවල ප්‍රමාණයයි.

යෝග්‍ය වීම

රැස්කර ගන්නා වූ විගණන සාක්ෂිවල අදාළත්වය, ගුණාත්මකභාවය හා විශ්වාසනීයත්වයයි.

ප්‍රායෝගිකව විගණනයක් සිදු කිරීමේදී විගණක ප්‍රමාණවත් හා යෝග්‍ය යන ලක්ෂණ 02 හි එකතුවක් ලෙස සාක්ෂි රැස්කර ගත යුතු වේ'

විගණන සාක්ෂි රැස්කර ගත හැකි ක්‍රම

- A) අවධානම් තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි
- B) පාලන පරීක්ෂා
- C) තහවුරු පරීක්ෂා


ප්‍රායෝගික උදාහරණ

ABC ව්‍යාපාරයේ ලිපිකරුවන් විසින් සෑම වියදම් දැරීමකදීම වවුචරයක් පිළියෙල කරනු ලබන අතර ඒ සඳහා මුදල් භාරකරුගෙන් මුදල් ලබා ගැනීමට ප්‍රථම මූල්‍ය කළමනාකරුවාගෙන් අනුමැතිය ලබාගනියි.

ඉහත සඳහන් ගැටළුවේ ඇති අභ්‍යන්තර පාලනය හා එහි වැදගත්කම හඳුනා ගන්න.



JMC vLearning
"your virtual learning partner"



අවධානම් තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි

වැරදි හා වංචා නිසා මූල්‍ය වාර්තා තුළ ප්‍රමාණාත්මක සාවද්‍යතා ඇතිවීමේ අවධානම හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම සඳහා (ව්‍යාපාරයේ අභ්‍යන්තර පාලනයන් ද ඇතුළත්ව) අදාළ ව්‍යාපාරය සහ එහි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට විගණක අනුගමනය කරන ක්‍රියාපටිපාටි අවධානම් තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි ලෙස හඳුන්වයි.

පාලන පරීක්ෂා

ව්‍යාපාර ආයතනය තුළ ගිණුම්කරණ හා අභ්‍යන්තර පාලන පද්ධතිය සඳහා නිසි ආකාර පැවැත්මක් ඇත්ද (Existence) එය සඵලදායී ලෙස (Effectiveness) හා අඛණ්ඩව (Continuity) ව්‍යාපාරය තුළ භාවිතා කර ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා විගණක සිදුකරන පරීක්ෂාවන් පාලන පරීක්ෂාවන් ලෙස හඳුන්වයි. මෙහිදී පාලන පරීක්ෂාවන් ව්‍යාපාරයේ ගිණුම්කරණ හා අභ්‍යන්තර පාලන පද්ධතිය ඉලක්ක කරගෙන සිදු කරනු ලබයි. මෙහිදී පාලන පරීක්ෂාවන් සඳහා විගණක ව්‍යාපාරයේ ගිණුම්කරණ හා අභ්‍යන්තර පාලන පද්ධතිවල මෙහෙයුම් සඵලදායීත්වය සලකා බලයි.

තහවුරු පරීක්ෂා

මූල්‍ය වාර්තා කට්ටලය තුළ ඇති අයිතමයන්ගෙන් නිසි තත්වයක් පිළිබිඹු වේද, නැතිනම් මූල්‍ය වාර්තා කට්ටලය තුළ ඇති ගිණුම්කරණ සැදහුම් ඉලක්ක කරගෙන විගණක සිදුකරන පරීක්ෂාවන් තහවුරු පරීක්ෂා ලෙස හඳුන්වයි.



විගණන සාක්ෂිවල විශ්වාසනීයත්වය

- 1) බාහිර මූලාශ්‍රයන් තුළින් ලබාගන්නා විගණන සාක්ෂියක් අභ්‍යන්තර මූලාශ්‍රයන් තුළින් ලබාගන්නා සාක්ෂියකට වඩා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
- 2) විගණක සෘජුව ලබාගන්නා විගණන සාක්ෂියක් ව්‍යාපාරය හරහා / වක්‍රව ලබාගන්නා සාක්ෂියකට වඩා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
- 3) ලිඛිතව ලබාගන්නා සාක්ෂියක් වාචිකව ලබාගන්නා සාක්ෂියකට වඩා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
- 4) විගණන සාක්ෂි ලෙස ලබාගන්නා ලේඛන වල මුල් පිටපත්, අනු පිටපත් වලට වඩා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
- 5) අභ්‍යන්තර පාලන ක්‍රම සාර්ථක නම් විගණක ව්‍යාපාරය තුළින් ලබාගන්නා සාක්ෂි ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.

විගණන සාක්ෂි වල ප්‍රමාණවත් බව / යෝග්‍යබව තීරණයේදී සලකා බලන සාධක



රැස්කර ගන්නා විගණන සාක්ෂිවල ප්‍රමාණයයි.

රැස්කර ගන්නා වූ විගණන සාක්ෂිවල අදාළත්වය, ගුණාත්මකභාවය හා විශ්වාසනීයත්වයයි.

- A) සලකා බලන අයිතමයේ වැදගත්කම / ප්‍රමාණාත්මක බව
- B) විගණන සාක්ෂිය ලබා ගන්නා මූලාශ්‍රය හා එහි විශ්වාසනීයත්වය
- C) ආවේනික අවදානම, පාලන අවදානම හා ගිණුම්කරණ හා අභ්‍යන්තර පාලන පද්ධති වල ස්වරූපය
- D) ව්‍යාපාර පිළිබඳව විගණක සතු දැනුම හා පෙර වසර වල ලද අත්දැකීම්

විගණන සාක්ෂි රැස්කර ගත හැකි ක්‍රම



අවධානම් තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි



පාලන පරීක්ෂා



තහවුරු පරීක්ෂා

ක්‍රියාපටිපාටි

පරීක්ෂණය

නිරීක්ෂණය

ප්‍රශ්න කිරීම හා තහවුරු කිරීම

යළි ගණනය කිරීම

විශ්ලේෂණාත්මක ක්‍රියා පටිපාටි

යළි ඉටු කිරීම

විගණන සාක්ෂි රැස්කර ගත හැකි ප්‍රධාන ක්‍රම 3 ක් ඇති අතර, එම ප්‍රධාන ක්‍රම 3 ට ඇතුළත් වන ක්‍රියාපටිපාටි 8 ක් ඇත.



JMC vLearning
"your virtual learning partner"